

## සත්තවතපද (දේවා) සූත්‍රය

(සං.නි. i, 406 පට)

සංයුත්ත නිකායෙහි සක්ක සංයුත්තයෙහි ඇතුළත් මෙම සූත්‍රය හාගාච්චන් වහන්සේ සැවැන් තුවර දෙවරම වෙහෙරහි වැඩි වෙසෙන සමයක දේනා කරන ලද්දකි. සක්දෙවිදු රජ පෙර හටයෙහි මිනිස් ලොව වෙසදී සත්වත පදවලින් සමන්විත වූ බවත් එම ගුණාංග අන් අය වෙත ද සමාදන් කරවූ බවත් එහි අනුසස් වශයෙන් සක්දෙවි පදවි ලද බවත් සඳහන් කරමින් බුද්ධිජාණන් වහන්සේ මෙම සූත්‍රයේ ඇතුළත් කරුණු විස්තර කළහ.

එම සත්තවත පද නම් කවරේ ද?

1. දිවිහිමියෙන් මවිපියන් පෝෂණය කරන්නෙම් වන්නෙම්.
2. දිවිහිමියෙන් කුලදෙවුවන් පුදන්නෙම් වන්නෙම්.
3. දිවිහිමියෙන් මිහිර වදන් කියන්නෙම් වන්නෙම්.
4. දිවිහිමියෙන් කේලාම් (පිසුණු වදන්) නොකියන්නෙම් වන්නෙම්.
5. දුරු කළ මසුරු මල ඇත්තේ අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දිවිහිමියෙන් දන්දීමෙහි ඇලුනෙම් වන්නෙම්.
6. දිවිහිමියෙන් සත්‍ය වවන ඇත්තේම් වන්නෙම්.
7. දිවිහිමියෙන් කොංඩ නොකරන්නෙම් වන්නෙම්. ඉදින් මට කොංඩයෙන් උපදන් ද වහා එය දුරු කරන්නෙම්.

‘මාතාපෙත්තිහරං ජන්තුං කුලේශේවියාපවායිනාං,

සණ්ඩං සබ්ලසම්භාසං ප්‍රේස්ඛෙනයාප්පහායිනාං,

මවිශේරවීනයේ යුත්තං සවිවිං කොංඩහුං නරං,

තං එව දේවා තාවතිංසා ආභු සප්පුරිසේ ඉතිෂ්ති.

### 1. මවිපියන් පෝෂණය කිරීම (මාතාපෙත්තිහරං) :-

තමන් හැඳු වැඩු මවිපියන් පෝෂණය කිරීම තුවණැති සත්පුරුෂයන් විසින් අයෙන ලද්දකි. තමා කොපමණ කළගුණ දන්නෙක් ද කළගුණ සලකන්නෙක් ද යන්න අන් අය විසින් මැන බලන ප්‍රධාන සාධකයක් වන්නේ මවිපියන්ට සලකන ආකාරයයි. එපමණක් නොව මෙය උතුම් පින්කමක් වන අතර පරලොව සුගතිපරායන වීමට තරම ආනිසංස ලැබෙන පින්කමක් වශයෙන් ද මවිපියන්ට සැලකීම දක්වා තිබේ.

### 2. කුල දෙවුවන් පිදීම (කුලේශේවියාපවායිනාං) :-

සමාජයෙහි මෙන් ම තම පවුල්වල සිටින වැඩිහිටියන් පිදීම සැම වැදගත් සමාජයක ම අයෙන ගුණාංගයකි. එමගින් අන් අයට පිනක් මෙන් ම එම වැඩිහිටියන් වෙතින් අවවාද අනුගාසනා ලැබීමට ද හේතු වන්නකි. බුදුරඟුන් සමයෙහි වර්ෂන් තුළ පැවැති අපරිභාතිය ධර්මවලින් එක් කරුණක් ලෙස ද මෙය දක්වා තිබේ. නිතර වැඩිහිටියන් පිදීම ආයු, වර්ණ, සැප, බල ලැබීමට හේතුවක් ලෙස ද සඳහන් වේ.

### 3. මිහිර වදන් පැවසීම (සණ්ඩං සබ්ලසම්භාසං) :-

තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් යහපත පිණිස හේතුවන වවන කඩා කිරීම බුදුදහමේ සඳහන් තවත් වැදගත් ගුණාංගයකි. යම් වවනයක් කිමේ ද එය සත්‍ය ද ප්‍රිය ද අර්ථසහිත ද

යන සාධක බුදුදහමේ දී සලකා බැලෙ. යමක් සත්‍ය නම් අර්ථ සහිත නම් ප්‍රිය නම් එය හැම තැන්හි දී ම පැවැසේ. එය මිනිර වදනකි. එමෙන් ම යමක් සත්‍ය නම් අර්ථ සහිත නම් ඇතැම් විට එය අප්‍රිය වුව ද පැවැසීම බුදුදහමේ ලක්ෂණයයි.

#### 4. කේලාම නොකිම (ජ්‍යෙෂ්ඨෙණයාජ්‍යාජිනා):-

අන් අයගේ අසම්බියට හේතුවන පිසුණු බසින් වැළකි සිටීමට බුදුසමය තිතර අනුශාසනා කරයි. මෙහි දී අප කරා කිරීමේ දී නැවත නැවතත් තුවෙන් සලකා බලා වවන කරා කිරීම බෙහෙවින් වැදගත් වේ. අප බොහෝ විට සමාජගත ජ්විතයේ දී අපසාදයට පත් වන්නේ අප කරා කරන වවන හේතුවෙනි. වවන යහපත් වීමට නම් සංකල්පනා යහපත් විය යුතු අතර වවන යහපත් වීමට මනා දක්මක් තිබීම අවශ්‍ය කෙරේ.

#### 5. මසුරුමල දුරු කිරීම (මව්‍යේරවිනයේ යුත්තා) :-

අපේ සිතට අසහනය අසතුව ඇති වීමට ප්‍රධාන කරුණක් වන්නේ දැඩි ලෝහය හෙවත් අහිංසාවයි. එය දුරුවීමට ටිකින් ටික නමුත් දන්දීමට භුරු විය යුතු ය. සමාජගත ජ්විතයේ දී අන් අයගේ අපසාදයට ලක්වීමට ද දැඩි ලෝහය හේතු වේ.

#### 6. සත්‍ය වචන කරා කිරීම (සවිච්): -

ඇත්ත කරා කිරීම ද දෙවිලොව ඉපදීමට තරම් හේතුවන ගුණාගයක් ලෙස බුදුදහමෙහි ඇගයීමට ලක් වේ. බුදුබව සඳහා පාරමිතා පුරුන බේසත්වරු සත්‍ය කරා කිරීම පාරමිතාවක් ලෙස සම්පූර්ණ කරති. ඇතැම් විට අන් වැරදි සිදු වුව ද බොරු කිම කිසි විටෙකත් සිදු නොකරති. මෙය තිවන් අපේක්ෂාවන් කටයුතු කරන ඒ සඳහා පිළිවෙත් ප්‍රරන බුදු, පසේබුදු, රහත් උතුමන් දිවිභිමියෙන් සම්පූර්ණ කරන ගුණාගයකි.

#### 7. කොර්ඩය දුරු කිරීම (කොර්ඩාජිනා) :-

කොර්ඩ දුරු කිරීම හත්වැනි ලක්ෂණයයි. සිතට කොර්ඩයක් පැමිණී විට සිතෙහි සහනය සතුව තැනි වේ. සිතෙහි කොර්ඩයක් ඇති විට අපට කොයි තරම් සැප සම්පත් තිබුණ ද ඒ කිසිවකින් තියම සතුවක් නොලැබේ. එම තිසා අප ලද උතුම මිනිස් හවයෙන් මෙන් ම අප ලබා ගත් අධ්‍යාපනය, ධනය, යුති මිතුළාදී සියලු දෙයින් අප බලාපොරොත්තු වන සතුව ලැබීමට නම් සිතෙහි අන් අය කෙරෙහි කොර්ඩය, තරහ, ද්වේශය හැකිතාක් දුරට දුරු කළ යුතු ව ඇත. සිතෙහි සහනය සතුව අපේක්ෂා කරන්නකු විසින් සම්පූර්ණ කළ යුතු මූලික ගුණාගයක් ලෙස මෙන් වැඩිම සඳහන් කොට තිබේ. අප කෙතෙක් දුරට මානසික සතුව කරා යනවා ද යන්න තිරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ අප කෙතෙක් දුරට මෙන් හාවනාව පුරුදු පුහුණු කරනවා ද යන කරුණයි.

මෙති ගුණාග පුගුණ කළ ප්‍රමාණයට අප මෙලොව ජ්විතය සතුවින් ගත කරන අතර පරලොව වශයෙන් දෙවිලොව ඉපදීමට ද එය හේතු වේ. ඒ අතර සමාජගත ජ්විතයේ දී මෙන් ම දෙවියන්ගේ පවා ගොරවය, විශ්වාසය, ප්‍රසාදය දියුණු කරමින් ජ්වත් වීමට ද මෙම ගුණාග බෙහෙවින් උපාකාරී වේ. විශේෂයෙන් තමන් ඇසුරු කරන තම දුදරුවන්ට ඇශාතින්ට මෙන් ම හිතමිතුරන්ට ද එය මහත් ආදර්ශයක් මෙන් ම ආධිර්වාදයක් ද වනු ඇත. තව ද අප දෙදිනික ව සිදු කරන අධ්‍යාපනික, ආර්ථික කටයුතු සංශ්ල කර ගනිමන් වඩාත් සාර්ථක ජ්විතයක් ගත කිරීමට ද මෙම යහපත් ගතිලක්ෂණය බෙහෙවින් උපකාරී වේ.